

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ලාභ්‍යාල ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම් හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2024 දෙසැම්බර් 31 දිනට ලාභ්‍යාල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන

තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුවෙන් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක හා සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානාත්මකයන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූව ද අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව.
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව.
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව.
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමග අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේ මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2019 සිට 2023 වර්ෂය දක්වා ලැබිය යුතු මුද්දර ගාස්තු රු.88,005 ක් අඩුවෙන් මූල්‍ය ප්‍රකාශන තුළ දක්වා තිබුණි.	2025 මැයි මස අප ආයතනයට ලැබුණු බව දන්වා සිටිමි .ඉදිරි වර්ෂවලදී අඩුපාඩු සකස් කර කටයුතු කරන බවට දන්වා සිටින බව.	නිවැරදිව ආදායම් හඳුනාගෙන ගිණුම්ගත කළ යුතුය.

1.6.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණු එකතුව රු.212,830,635 ක් වූ ගිණුම් විෂයන් 04 කට අදාලව සාක්ෂි විගණනය වෙත ඉදිරිපත් නොකිරීම නිසා සතුටුදායක පරිදි පරීක්ෂා කිරීමට නොහැකි විය.	මෙම නිරීක්ෂණයට අනුව අදාළ වත්කම් තක්සේරු කිරීමට ලිපි මගින් දන්වා ඇති අතර තක්සේරු කිරීමෙන් අනතුරුව යාවත්කාලීන කිරීමට කටයුතු කරන බව.	මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගිණුම් ශේෂ තහවුරු කරන ලිඛිත සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති සහ රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
--	--------------	---------------------	----------

(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත

(i) 128 වගන්තිය	ප්‍රාදේශීය සභාව විසින් භාවිතා කරනු ලබන ඉඩම්වල අයිතිය ප්‍රාදේශීය සභාව නමට පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.	ප්‍රාදේශීය සභාවට අයත් ඉඩම්වල අයිතිය ප්‍රාදේශීය සභාවට පවරා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව.	ප්‍රාදේශීය සභා පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.
-----------------	--	---	---

(ii) 134 වගන්තිය	ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි සංවර්ධිත ප්‍රදේශ කාලීනව හඳුනා ගනිමින් නව ආදායම් මූලාශ්‍ර හඳුනා ගැනීමට කටයුතු කර නොතිබුණි.	ඉදිරියේදී පළාත් පාලන කොමසාරිස්තුමන්ගේ උපදෙස් අනුව කටයුතු කරන බව.	ප්‍රාදේශීය සභා පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.
------------------	--	--	---

(ආ) 1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීති

(i) 5(xii) රීතිය	මුදල් හා ගබඩා කටයුතු පිළිබඳව වගකිව යුතු නිලධාරීන් වෙතින් ප්‍රමාණවත් ඇපකර ලබා ගැනීමට පියවර ගෙන නොතිබුණි.	2025 වර්ෂයේ දී ඇපකර ලබා ගැනීමට නිලධාරීන්ව ලිඛිතව දැනුවත් කර ඇති අතර එය ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	මූල්‍ය හා පරිපාලන රීති ප්‍රකාරව කටයුතු කළ යුතුය.
------------------	---	--	--

(ii) 59 රීතිය	සභාවේ ආදායම් පරීක්ෂකවරයා විසින් සෑම වර්ෂයක් ආරම්භයේදීම බල ප්‍රදේශය තුළ පවතින වෙළඳ ව්‍යාපාර හා කර්මාන්ත පිළිබඳ ලැයිස්තුවක් පිළියෙල කර මාර්තු 31 දිනට ප්‍රථම සභාවේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යුතු වුවත් ඒ අනුව කටයුතු කර නොතිබුණි.	වර්ෂ කිහිපයක සිට මෙම ආයතනය සතුව ආදායම් පරීක්ෂකවරයෙක් නොමැති බැවින් මෙම සමීක්ෂණය සිදු කිරීමට නොහැකි වී ඇති බව.	මූල්‍ය හා පරිපාලන රීති ප්‍රකාරව කටයුතු කළ යුතුය.
---------------	--	---	--

(iii) 218 රීතිය	සභාව සතු සියලු ඉඩම් හා ගොඩනැගිලි පිළිබඳව සෑම වර්ෂයකටම වරක් හෝ පරීක්ෂා කරවීමට කටයුතු කළ යුතු වුවත් ඒ අනුව කටයුතු කර නොතිබුණි.	මෙය ඉදිරි වර්ෂයේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	මූල්‍ය හා පරිපාලන රීති ප්‍රකාරව කටයුතු කළ යුතුය.
-----------------	--	--	--

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.357,352 ක් වූ අතර, ඊට ප්‍රතිරූපිත ඉකුත් වර්ෂයේ පුනරාවර්තන ආදායම ඉක්ම වූ වියදම රු.1,325,408 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

සභාපතිවරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තු ගත ආදායම්	බිල් කළ ආදායම්	රැස් කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම්	බිල් කළ ආදායම්	රැස් කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
i. වරිපනම් හා බදු	-	-	-	-	-	-	-	-
ii. ණලී	2,827,812	2,031,814	2,022,814	9,000	2,941,000	1,601,612	1,666,912	53,370
iii. බලපත්‍ර ගාස්තු	542,600	270,250	270,250	-	520,000	214,900	214,900	26,563
iv. වෙනත් ආදායම්	779,588	1,320,342	1,320,342	-	521,000	380,349	380,349	-
එකතුව	<u>4,150,000</u>	<u>3,622,406</u>	<u>3,613,406</u>	<u>9,000</u>	<u>3,982,000</u>	<u>2,196,861</u>	<u>2,262,161</u>	<u>79,933</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි වෙළෙඳ, ව්‍යාපාර හා කර්මාන්ත පිළිබඳ සමීක්ෂණය කර අයකළ යුතු ගාස්තු පිළිබඳ ඇස්තමේන්තු සකස් කර ගාස්තු අය කිරීමට කටයුතු කර නොතිබුණු අතර 2023 වර්ෂය සඳහා වෙළඳ බලපත්‍ර 64 ක් හා 2024 වර්ෂය සඳහා වෙළඳ බලපත්‍ර 102 ක් සඳහා පිළිවෙලින් රු.191,900 ක් හා රු.166,250 ක් වශයෙන් ගාස්තු අයකර ගෙන තිබුණි. වාර්ෂිකව ගාස්තු අයකළ ආයතන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වී තිබුණ ද අයකර තිබුණු බලපත්‍ර ගාස්තු පිළිවෙලින් අඩු වී පැවතුණි.	මෙම වර්ෂයේ දී ව්‍යාපාර 115 ක් සඳහා බලපත්‍ර නිකුත් කර ඇති අතර 2023 වර්ෂයට ලද පත් 51 ක ප්‍රමාණයක් බලපත්‍ර ගාස්තු ලේඛනයේ සටහන් කර ඇත. ඒ අනුව 2023 වර්ෂයට අදාළව බලපත්‍ර ගාස්තු ලේඛනයේ ඇතුළත් නොවූ එම ලද පත් 51 ක ප්‍රමාණය අදාළ බලපත්‍ර ගාස්තු ලේඛනයට ඇතුළත් කිරීමට කටයුතු කරමි.	නිවැරදිව ආදායම් ගිණුම්ගත කළ යුතුය.
(ආ) පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 ලැබිය යුතුව තිබූ උසාවි දඩ රු.232,834 ක් හා මුද්දර ගාස්තු රු.209,805 ක් විය.	උසාවි දඩ සහ මුද්දර ගාස්තු ආදායම් අයකර ගැනීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් කඩිනමින් අයකර ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කාර්තවයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ප්‍රාදේශීය සභා පනතේ 126 වගන්තිය යටතේ අතුරු ව්‍යවස්ථා පැනවිය යුතු කාරණා හඳුනාගෙන අතුරු ව්‍යවස්ථා පැනවීමට කටයුතු කර නොතිබුණු අතර 2024 දෙසැම්බර් 31 දින වන විට අතුරු ව්‍යවස්ථා 05 ක් පමණක් පනවා තිබුණි.	ඉදිරියේදී සභිකයින් පත්වීමෙන් අනතුරුව අතුරු ව්‍යවස්ථා පනවා ගැනීමට කටයුතු කරන බව.	අතුරු ව්‍යවස්ථා පනවා කටයුතු නීත්‍යානුකූල කරගත යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පැවති වසර 10කට වඩා පැරණි අත්තිකාරම් ශේෂයක් වූ රු.83,500 ක් නිරවුල් කරගැනීමට කටයුතු කර නොතිබුණි.	මේ සම්බන්ධයෙන් අත්තිකාරම් මුදල් ලබාගත් නිලධාරීන් වෙත පියවීමට ලිපි යවා ඇති අතර මෙම වර්ෂය තුළ අයකර ගැනීමට කටයුතු කරමි.	ප්‍රමාදයකින් තොරව අත්තිකාරම් නිරවුල් කරගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) 1987 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා සභාව විසින් රැස්කළ මුද්දර බදු වටිනාකම රු.104,728ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත යැවීමට කටයුතු නොකර පොදු තැන්පතු ගිණුමේ රඳවා තබාගෙන තිබුණි.	මේ සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අදාළ මුදල යැවීමට අදාළව ලිපියක් යොමු කළ අතර මේ සම්බන්ධයෙන් මේ වනතෙක් පිළිතුරු නොලැබුණු බව.	දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත මුදල් යැවීමට කටයුතු කළ යුතුය.
(ඇ) පානම ප්‍රදේශයේ පිහිටි තානායමෙහි දේපල ආරක්ෂා කිරීම, පිරිසිදු කිරීම හා තානායම් කටයුතු කළමනාකරය සඳහා සේවකයකු නොමැති වීම නිසා එය ඉතා අපිරිසිදු හා අනාරක්ෂිත ස්ථානයක් බවට පත් වී තිබුණි.	මේ සම්බන්ධයෙන් කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු ඇති අතර ඉදිරියේ දී සභාව පිහිටුවීමෙන් අනතුරුව අවශ්‍ය පියවර ගන්නා බව.	තානායම පිරිසිදුව පවත්වා ගැනීමට හා දේපල ආරක්ෂාවට වහාම පියවර ගත යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාව සතුව පවතින රථවාහන 13ක් අලුත්වැඩියා කර නැවත භාවිතා කිරීමට හෝ අලුත්වැඩියා කළ නොහැකි වාහන වෙන්දේසියේ විකිණීමට සභාව විසින් අදාළ ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් එම රථවාහන නිෂ්කාර්යව පැවතුණි.	අඩුම ආදායම් ලබන සභාවක් නිසා වාහන අලුත්වැඩියා කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති බැවින් මේවා අලුත්වැඩියා කිරීම් ප්‍රමාදයන් ඇතිවේ. මෙම වර්ෂයේදී පළාත් විශේෂ සංවර්ධන යෝජනා යටතේ වාහන 02 ක් අලුත්වැඩියා කිරීමට කටයුතු කර ඇති අතර අනෙකුත් වාහන සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරනු ලබන බව.	රථ වාහන අලුත්වැඩියා කර නැවත භාවිතයට හෝ අලුත්වැඩියා කළ නොහැකි වාහන වෙන්දේසියේ විකිණීමට කටයුතු කළ යුතුය.
(ආ) 2021 වර්ෂයේදී මිලට ගෙන තිබුණු රු.485,000 ක් වටිනා කසල කැබලි කිරීමේ යන්ත්‍රය දැනට වසර 04 ක කාලයක් භාවිතයට නොගෙන දිරාපත් වෙමින් පැවතුණි.	කසල බැහැර කරලීම සඳහා ඉඩමක් ලැබුණු පසු එම යන්ත්‍රය සවි කිරීමට කටයුතු කරන බව.	කඩිනමින් යන්ත්‍රය භාවයට ගැනීමට කටයුතු කළ යුතුය.
(ඇ) සභාව විසින් භාවිතා කරනු ලබන රථවාහන 15 ක අයිතිය සභාවේ නමට පවරා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	අදාළ වාහන ඉදිරියේ දී පවරාගැනීමට කටයුතු කරන බව.	වාහනවල අයිතිය සභාව නමට පවරා ගත යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය අවසන් වන විට සභාවේ තනතුරු 08 ක පුරප්පාඩු 16 ක් පවතින අතර වැඩ/ ක්ෂේත්‍ර කම්කරු තනතුරු 02 ක අතිරික්තයක් පැවතුණි.	පිළිගනිමි. අනුමත කාර්ය මණ්ඩලයේ සුළු සේවක සංඛ්‍යාව ප්‍රදේශයේ විශාලත්වය අනුව කිසිසේත් ප්‍රමාණවත් නොවන අතර යම් තරමකින් හෝ එම රාජකාරි ඉටුකරවා ගැනීම සඳහා මෙම සේවකයින් සේවයේ යොදවාගෙන ඇත. මෙම අතිරික්ත පුරප්පාඩු 02 කාර්යය මණ්ඩලය වෙත අනුමත කර ගැනීමට කටයුතු කර ඇති බව.	පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 40 වගන්තිය සහ මුදල් රෙගුලාසි 133(1) ප්‍රකාරව අභ්‍යන්තර විගණනය මගින් ආයතනික මෙහෙයුම් ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීම සහ කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ සකස් කර නොතිබුණි.	මේ සඳහා ඉදිරියේදී කටයුතු කරන බව.	පනත ප්‍රකාරව ආයතනික මෙහෙයුම් ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීම සහ කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ සකස් කර කළ යුතුය.

4.2 විගණන කමිටුව

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ 2019 ජනවාරි 12 දිනැති අංක DMA/01-2019 දරන අභ්‍යන්තර විගණන මාර්ගෝපදේශ පිළිබඳ චක්‍රලේඛය ප්‍රකාරව සමාලෝචිත වර්ෂයේ සභාව විසින් විගණන සහ කළමනාකරණ කමිටු ස්ථාපිත කර කමිටු රැස්වීම් පවත්වා නොතිබුණි.	2025 වර්ෂයේ සිට මෙම කමිටු රැස්වීම් පැවැත්වීමට කටයුතු කරමින් සිටින බව.	විගණන හා කළමනාකරණ කමිටුව ආරම්භ කර රැස්වීම් පැවැත්වීමට පියවර ගත යුතුය.

4.3 පාරිසරික ගැටලු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ප්‍රාදේශීය සභාව විසින් බල ප්‍රදේශය තුළ රැස්කරන කසල ලාභ්‍යගල, පාලම හා හුලංනුගේ යන ස්ථාන 03 ක බැහැර කිරීම සිදු නොකරන ලෙස වනජීවී දෙපාර්තමේන්තුව විසින් දන්වා තිබුණද ඒ සඳහා නව	කසල බැහැර කිරීම සඳහා ඉඩම් ඉල්ලීම් කිරීම සම්බන්ධව ප්‍රාදේශීය කමිටු රැස්වීම් වලදී ඉල්ලීම් කල අතර එම ලිපි වල පිටපත් මේ සමග අමුණා එවමි. ඉදිරියේදී ඉඩමක් ලැබුණ හොත් ඉහත කොමිෂොනර්ට යන්නුය	පරිසරයට හිතකර ලෙස කසල බැහැර කළ යුතුය.

ස්ථානයක් සොයා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

සවිකිරීමට කටයුතු කරන බව.

4.4 තිරසාර සංවර්ධන අරමුණු

විගණන නිරීක්ෂණය

2017 අංක 19 දරන තිරසාර සංවර්ධන පනත ප්‍රකාරව තිරසාර සංවර්ධන අරමුණු සහ පරමාර්ථ ළඟාකර ගැනීම සඳහා අවශ්‍ය දත්ත රැස්කර එමඟින් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැලසීමට සභාව විසින් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

2025 අයවැය මඟින් තිරසාර සංවර්ධන ඉලක්ක ලගා කර ගැනීම සඳහා පුනරාවර්ථන වියදම්, ප්‍රාග්ධන වියදම් සඳහා වෙන්කර ඇති බව.

නිර්දේශය

චක්‍රලේඛය ප්‍රකාරව තිරසාර සංවර්ධන පරමාර්ථ සහ අරමුණු ළඟාකර ගැනීම සඳහා අවශ්‍ය දත්ත රැස්කර එමඟින් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැලසීමට සභාව විසින් ක්‍රියාමාර්ග ගත යුතුය.